

A - 4 ප්‍රමාණයේ (30 cm x 21 cm) ජායා පිටපත් ගන්නා කඩුකීයක් සාදා ඇති ද්‍රව්‍යයේ සහන්වය නිර්ණය කිරීමට ඔබට නියමව ඇත.

(a) පාසල් විද්‍යාගාරයක ඇති දුනු තාරුදියක්, තෙදුවූ තුලාවක් හා රසායනික තුලාවක් ඔබට සපයා ඇත. කඩුකීයයේ ස්කන්ධය (m) නිර්ණය කිරීම සඳහා ඔබ තෝරා ගන්නා ඉතාමත් සුදුසු මිනුම් උපකරණය කුමක් ද?

(b) කඩුකීය පරිමාව නිර්ණය කිරීම සඳහා ඔබ මිනුම් තුනක් ගත යුතුව ඇත. එම එක් එක් මිනුම මැනීම සඳහා ඔබ භාවිත කරන ඉතාමත් සුදුසු හා ගැලපෙන මිනුම් උපකරණය පහත දක්වන්න.

මිනුම

උපකරණය

- | | | |
|--------------------|-----------------|-------|
| (1) කඩුකීයයේ දිග | (l ලෙස ගන්න) | ----- |
| (2) කඩුකීයයේ පළල | (w ලෙස ගන්න) | ----- |
| (3) කඩුකීයයේ සහනකම | (t ලෙස ගන්න) | ----- |

(c) කඩුකීය සඳීමට භාවිත කර ඇති ද්‍රව්‍යයේ සහන්වය (d) සඳහා ප්‍රකාශනයක් m , l , w සහ t අසුරෙන් ලියා දක්වන්න.

$d =$ -----

(d) සහනකම මැනීමේ දී, කඩුකීයයේ වෙනස් තැන්වලින් පාදාංක කිහිපයක් ගැනීම වඩා යෝජා වේ. මෙයට හේතුව කුමක් ද?

(e) (i) l සහ t මැනීම සඳහා වඩාත්ම යෝජා මිනුම් උපකරණ භාවිත කළ පසු සිංහල ලබා ගත් අගයයන් පහත දක්වා ඇත. l සහ t මිනුම් එක එකේති භාගික දේශය නිර්ණය කරන්න. (ඔබගේ පිළිතුරු සුළු කිරීම අන්වයාය.)

භාගික දේශය

- | | |
|---------------------------|-------|
| (1) $l = 30.0 \text{ cm}$ | ----- |
| (2) $t = 0.15 \text{ cm}$ | ----- |

(ii) t හි භාගික දේශය / හි භාගික දේශයට සමානව ලබා ගැනීම සඳහා කඩුකී මිටියක සහනකම මැනීමට සිංහයෙකු විසින් යෝජනා කරන ලදී. මිටිය සඳීම සඳහා කඩුකී කොපමණ ප්‍රමාණයක් ඔහුට අවශ්‍ය වෙයි ද?

(f) ව්‍යවහාරයේ දී කඩුසිවල සහකම මැනීම සඳහා gsm නම් උක්කයක් භාවිත වේ. gsm කියවෙන්නේ වර්ගම්ටරයට ග්‍රෑම් (grams per square metre) යන්නයි. එහි දී ඇති කඩුසියක 1 m² වර්ගලුයක ස්කන්ධයයි.

මුහු (a) හා (b) නි, m , ග්‍රෑම් වලින් ද, l හා w සෙන්ටිම්ටර්වලින් ද මැන ඇතායි උපකළුපනය කර කඩුසියේ gsm අගය සඳහා ප්‍රකාශනයක් ලියා දැක්වන්න.

gsm අගය = _____